

WEATHER FORECAST FOR 19th JANUARY 2018

(Issued at 1200 noon on 18th January 2018)

Dry weather with colder nights and mornings can expect over most parts of the island. Ground frost can be expected at some places in the Nuwara-Eliya district in the early hours of the morning in upcoming days.

Mainly fair weather will prevail over most parts of the island.

Fairly strong gusty winds (up to 40 kmph) can be expected in Northern, North-Western and Uva provinces and in the Hambantota, Ampara and Anuradhapura districts.

Misty conditions can be expected at some places in the island during the morning.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණ තත්වයන් සමඟ සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැක. ඉදිරි දිනවලදී හිමිදිරි පාන්දර ක්‍රවරළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

උතුරු, වයඹ සහ උච්ච පළාත්වලත් හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැක.

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS (Issued at 1200 noon on 18th January 2018)

Mainly fair weather will prevail over the sea areas around the island.

Winds will be north-easterly in direction in the sea areas around the island and wind speed will be 30-40 kmph.

The deep and shallow sea areas off the coast extending from Mannar to Ambalangoda via Colombo and the sea areas off the coast extending from Matara to Pottuvil via Hambantota will be fairly rough at times as wind speed increase up to 50 kmph.

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්වය.
2018 ජනවාරි මස 18 වන දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලදී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.

මන්නාරම සිට කොළඹ හරහා අම්බලන්ගොඩ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි වන අතර එවිට එම මුහුදු ප්‍රදේශ තරමක් රළු වේ.



කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (Department of Meteorology)



EMERGENCY OPERATIONS DIVISION
RECEIVED
Date : 2018/1/18
Time : 12:15
D. (Ops) / D. (Info)
DISASTER MANAGEMENT CENTRE